

මහාචාර්ය සිරල් විජේසූන්දර

පර්යේෂණ මහාචාර්ය, පාතික මූලික අධ්‍යයන ආයතනය,
සහාපති, ගාක පිළිබඳ විද්‍යාත් කම්ටුව, පරිසර අමාත්‍යාංශය

අපේ ගාක රැකගතිම්

හුම් ප්‍රමාණයෙන් ඉතා කුඩා දිවයිනක් වුවද ශ්‍රී ලංකාවේ ගාක විවිධත්වය කළුපයේ අනිකුත් රටවල් සමඟ සසඳුන විට සුවිශේෂ තැනක් ගති. මෙයින් අදහස් කරනුයේ අප රටෙහි ගාක ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව යාබද රටවලට වඩා බෙහෙවින් වෙනස් වන බවයි. ප්‍රමාණාත්මකව බැලු කළ ශ්‍රී ලංකාවේ විශාල ගාක සංඛ්‍යාවක් තිබෙන බව පැහැදිලි වන්නේ ඉතා විශාල රටක් වන අසල් වැයි ඉන්දියාවේ (වර්ග කිලෝ මිටර් 3,287,590) ඇති සපුෂ්ප ගාක ප්‍රමාණය හා කුඩා රටක් වන ශ්‍රී ලංකාවේ (වර්ග කිලෝ මිටර් 65,610) සපුෂ්ප ගාක ප්‍රමාණය සසඳු බැලුවියි. ලංකාව මෙන් හැට පස් ගුණයක් තරම් තොකු, සමස්ත ඉන්දියාවේම ඇත්තේ සපුෂ්ප ගාක විශේෂ 18,000 ක් පමණ වන අතර ශ්‍රී ලංකාවේ සපුෂ්ප ගාක 4,000 කට කිරීම් ප්‍රමාණයක් ඇති අතර මින් තුනෙන් විකාශක පමණ ශ්‍රී ලංකාවට ආවෙණිකවේ.

මෙරට ගාක විවිධත්වය ඉහළ ගුණාත්මකයින් යුත්තාවේ. පැවිචියේ දැනට වාර්තාගත ගාක කුල වලින් 50%කට වැඩි සංඛ්‍යාවක් ලංකාව තුළ දක්නට ඇති අතර ගාක ගෝගුවලින් 80%කට වැඩි ප්‍රමාණයක්ද මෙරට ස්වභාවිකව හමුවේ. ගුණාත්මක පැන්තෙන් මෙලෙස අපේ ගාක සුවිශේෂ වන්නේ ඒවා විවිධ සම්භවයන්ගෙන් යුතු වන බවයි. දේශීය හා මෙරට ආවෙණික ගාකවලට අමතරව මෙරට ඇති බොහෝ ගාක ඉන්දිය, තිමාලයිය, අසියානු, අප්‍රිකානු, මලයානු, දකුණු ඇමරිකානු, සිස්ලේමියානු ආදි විවිධ සම්භවයන් ගෙන් යුත්ත වීමට හේතුව ශ්‍රී ලංකාවේ ගොන්ඩ්වානාලන්ත සම්බන්ධයි. අප නිතර සැලකිල්ලට ගන්නේ විශේෂ 3086 ක් වූ සපුෂ්ප ගාක සහ විශේෂ 350 කින් පමණ සමන්විත ම්වන ගාක පමණක් වුවත් ඒවාට අමතරව තලස ගාක, දිලිර, ඇල්ගේ, ලයිකන ආදි කාණ්ඩාවලට අයත් විශේෂ අධික සංඛ්‍යාවක් ලක්දිව පුරා විසිර ඇති බව බොහෝ විට අමතක වන කරුණකි. කණාගාටුවකට මෙන් ශ්‍රී ලංකාවේ ඇති මෙවැනි, පර්ත්‍රාමය අනින් නොදුනු, ගාක අධ්‍යයනය කර ඇත්තේ ඉතා අල්ප වශයෙනි. උදාහරණයක් වශයෙන් ලයිකන හා දිලිර ගැන අපේ දැනීම ඉතා අඩුය. දැනට අප සතුව ඇති දැන්තවලට අනුව ලයිකන විශේෂ 1,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් වාර්තා වී ඇති අතර මූස ගාක විශේෂ 560 ක් හා තලස ගාක 327 ක් වාර්තා වී ඇත. වාර්තා වී ඇති දිලිර විශේෂ 1,920 ව වඩා සත්‍ය විශේෂ සංඛ්‍යාව සිංහල ගුණයින් වැඩිවිය හැක, ඇල්ගේ විශේෂ ගණන ද දැනට වාර්තාවී ඇති 896 ව වඩා බෙහෙවින් වැඩි විය හැක.

දිවයිනක් වීම හේතු කොට ගෙන, සාමාන්‍ය තත්ත්වයක් යටතේ, අපේ රටේ ගාකවල ව්‍යාප්තිය රටේ හුම් සීමාවනට යටත්ව සිලුවීම බලාපොරුත්ත විය හැකිකියි. ඒ හේතුවම නිසා සිසියම් සාධක නිසා ගාකවල පැවැත්ම අනතුරකට පත්වුව නොන් ඒවා මිනින්මයෙන්ම තුරන්වී යාමට ඉඩ ඇත.

සාමාන්‍යයෙන් දුපත්වල ඇති ගාක පරිසරයෙන් තුරන්ටේ ගාමේ වේගය මහාද්වීපවල ගාක වඳුවේ ගාමේ වේගයට වඩා වැඩිවේ. විවිධ හේතුන් නිසා ශ්‍රී ලංකාවේ සපුෂ්ප ගාකවලින් 48% කට අධික ප්‍රමාණයක් මෙසේ අනතුරට ලක්ව ඇති බව 2020 රු දත්ත පොනේ දක්වා ඇත. මෙයට මූලික හේතුව වී ඇත්තේ ස්වභාවික වෘත්තීය තුන ද්‍රේශ විනාශ කිරීමයි. සංඛ්‍යා ලේඛනාවලට අනුව වර්ෂයකට ශ්‍රී ලංකාවේ කැලෙ විලින් 4% කට ආසන්න ප්‍රමාණයක් විෂ්පුහෙරි වෙයි. මෙවතින් තත්ත්වයක් යටතේ ස්වභාවික වෘත්තීය තුන ආරක්ෂා කර ගැනීම අතිශයින්ම අසිරු කාර්යයක් වී ඇත.

කැලෙ විෂ්පුහෙරි අමතරව විවිධ අවශ්‍යතා සඳහා ගාක හා ගාක උච්ච පරිසරයෙන් අසීමිතව ලබාගැනීම, පරාගනය කරන සතුන් නැතිවී ගාම, ආකුම්ඩික ගාක, දේශගුණ විපර්යාස, පරිසර දුෂ්ඨතා කරියුතු ආදියද ගාකවල පැවත්මට බලවත් තර්ජනයන් වී ඇත.

මෙවතින් තර්ජනයන්ට සම්බන්ධ ගාක වඩාත් සංවේදී වන බව පෙනේ. උදාහරණයක් වශයෙන් උඩිවැඩියා කුලය ගත් කළ විය ඉතාමත් ඉක්මනීන් වද වී ගාමට ඉඩ තිබෙන ගාක බහුල වශයෙන් අඩංගු කුලයකි. උඩිවැඩියා ගාක අලංකාරය හා විවිධ වානිජමය අවශ්‍යතා සඳහා ස්වභාවික පරිසරයෙන් වැඩිපුර බ්‍රාබාගැනීමත්, පරිසරයට විකතුවන දිලිර නාශක, කාම්නාකළ ආදිය නිසා විම ගාකවලට සම්බන්ධ අනිකුත් සහායක ජීවීන් විනාශ වීමත් මෙට පුදානතම හේතුන් වී ඇත. ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වී ඇති උඩිවැඩියා ගාක වර්ග විකසිය අසුවකට වැඩි සංඛ්‍යාවකින් 20 ක් පමණ මෙලෙස අනතුරට ලක්වී ඇති අතර කිහිපයක් දැනටමත් වඳුවේ ගොස් ඇතැයි ද විශ්වාස කෙරේ. අනිකුත් අධි සංවේදී ගාක වන ජලත ගාක, තලස ගාක, හා ලයිකන ආදියට විශ්වාස අති තර්ජන ගැනත්, ඒවායේ ගහනයන්හි විව්‍යුතාවට ගැනත් අපේ දැනීම ඉතා අල්ප විම කණාග්‍රවලට කරනාති.



උඩිවැඩියා මල්

ශ්‍රී ලංකාවේ තෙත් කළාපය තුළ ඉහළ ආවේණික ගාක සංඛ්‍යාවක් වාර්තා වී ඇත. 2016 දී පරිසර අමාත්‍යාංශයේ දක්ෂීල්‍ය පෙරේරා මහත්මියගේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ අප කරන ලද සම්ක්ෂණයක දී ශ්‍රී ලංකාව තුළ ආවේණික ප්‍රදේශ 09 ක් හඳුනා ගන්නා ලදී. මෙම ප්‍රදේශ වන්නේ මධ්‍යම කළුකරය, නිරතදිග තෙත් කළාපය, උඩිවැඩියා, නැගෙනහිර උස්ස්වීම්, රිටිගල, දොලකන්ද, ගාල, විශ්පත්තු සහ ගාපනය වේ. මෙම ආවේණික ප්‍රදේශ නවය තුළ, ඉතා ඉහළ ප්‍රමාණයක් ආවේණික ගාක ඇති පහක් හඳුනාගන්නා ලද අතර ඒවා මූලික ආවේණික ප්‍රදේශ මෙස හඳුන්වූයෙමු. අප විසින් හඳුනාගෙන ඇති මෙම

ආචෙවීනික ප්‍රදේශ වන්නේ සිංහරාජය, සමතොල අධිවිය, නකල්ස්, හෝරුවන් තැන්ත සහ මහනුවර ය. සාමාන්‍යයෙන් ආචෙවීනික ගාක වැඩිපුර ඇත්තේ තෙත් කළුපීය දිස්ත්‍රික්ක වහ මහනුවර, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල සහ කළුතර වන අතර වැඩිම තර්ජනයට ලක්ව විශේෂයන් ද ඇන්නේ විවැනි ප්‍රදේශවල බව මැණ සම්ක්ෂණවලින් හෙළි වී තිබේ. මෙම දිස්ත්‍රික්කවල සපුරාප ගාක විශේෂවල විශාලතම විවිධත්වයක් ද ඇත. දත්තවලින් පෙනී යන්නේ වැඩි විශේෂ සංඛ්‍යාවක් සිටින රත්නපුර, මහනුවර, කිලිනොවිවිය, ගාල්ල, නුවරඑළිය, කළුතර, කිජෙල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල, ආචෙවීනික විශේෂවලින් 60% කට වඩා තර්ජනයට ලක්ව ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ අපේ වර්තමාන කාර්ය භාරය කුමක්ද ? අපට ගාක රැක ගැනීමට දායක විය හැක්කේ කෙසේද යන්න සෑම පරිසර හිතකාමියෙකුටම ඇතිවන ප්‍රශ්නයයි.

මෙහිදී මුළුන්ම සිහියට ගත යුත්තේ අපි ආරක්ෂා කරගත යුත්තේ තහි තහි ගාකයන් තොට පරිසර පද්ධතින් බවයි. මාලුවන් රැක ගැනීමට නම් ජලය රැකගත යුතුය.

සංවිධානත්මකව හෝ පුද්ගලිකව හෝ අප විසින් ස්වභාවික පරිසරයේ ඇති ගාක අනවිසරයෙන් පිටතට ගෙන යාම වැරදේදකි. ඇත්තටම අප කළ යුත්තේ විසේ කරන්නවුන්ට වීරෙහි වීමයි. ඔබේ පරිසරය වනසන්නත්ට වීරෙහි වීමට ඔබට අයිතියක් ඇත.

අප ආක්ෂාස කරන වාතය, බොහ ජලය ආරක්ෂා කර ගන්නට දරන උන්දුවම ගස් වැළ් රැක ගැනීමටත් යෙදුවේම අවංකවල කළඹාත් වියම ප්‍රමාණයත් වනු ඇත. මේ සඳහා පරිසර සම්පත් හඳුනා ගැනීම, වේවායේ වටිනාකම, ව්‍යාප්තිය හා ප්‍රයෝගන ආදිය අධ්‍යාපනය කිරීම ඉතා වැදගත් වන අතර විය සංරක්ෂණය සඳහා ප්‍රමුඛතාව දියුතු ගාක හඳුනා ගැනීමටද ඉවහැල් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ජීවත්වූ අපි බටහිර ආක්‍රමණවලට පෙර මේ රටෙහි සියයට අසුවකට වඩා වැඩි භුම් ප්‍රමාණයක වනාන්තරයක් සහිතව සිටියෙමු. අපේ සිතුම් පැනුම් ගති පැවතුම් බටහිර ආකල්පවලට හා වාතින් සමාජයකට සුදුසු අයුරු වෙනස් වීම සියලු ස්වභාවික පරිසර සම්පත්වල විනාශයට හේතුවිය. අපේ ආකල්ප හා ගති පැවතුම් පෙරදිග වින්නනයට ගැලපෙන අයුරු නැවත සකස් කර ගෙන දෙනික ක්‍රියා මගින් පරිසරයට අවම බලපෑමක් ඇතිවනයේ ජීවන් වන්නට ආදිවන් කර ගැනීම ඇර වෙන කිසිම මගකින් ගාක සම්පත් රැකගත නොහැකි බව සඳහන් කිරීම වැළි